




Healthy Heads in Trucks & Sheds



# ජීවිතයේ උස් පහත්වීම් බෙදා ගැනීම වඩා හොඳය.

උස් පහත්වීම් සියල්ල ජීවිතයේ කොටසකි. ඒවා සමඟ ජීවත් වීමට අපට උපකාර වන්නේ පවුලේ අය සහ මිතුරන් අප වෙනුවෙන් සිටීමයි. එක්ව සමරන්නට කෙනෙක්. සහ දූක බෙදා ගන්නට කෙනෙක්. ඒවා අපගේ ජීවිතය සමබරව තබා ගැනීමට සහ අපගේ යහපැවැත්ම හොඳ තත්ත්වයේ තබා ගැනීමට උපකාරී වේ. ඔබේ යහපැවැත්ම පිළිබඳ වැඩි විස්තර සඳහා, QR කේතය ස්කෑන් කරන්න.

